

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ජාතික විත්‍යපට සංවර්ධන අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්වික මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට විත්‍රපට නිෂ්පාදන ණය, සිනමාශාලා ණය සහ කොවිඩ් - 19 සිනමාශාලා ණය ඇතුළු එකතුව රු.71,375,384ක් වූ ශේෂයෙන් වසර 05 ඉක්මවූ ණය ශේෂය රු.71,024,268ක් වූ අතර ඉන් රු.64,602,413ක් වසර 20ක් ඉක්මවා තිබුණි. කර්මාන්තය බිඳ වැටීම හා කළමනාකරණය විසින් ණය අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම මත මෙම ණය අයකරගත නොහැකිවී තිබුණු අතර මුළු ණයගැති ශේෂයෙන් සියයට 94ක් වූ රු.67,177,716ක් අඩමාන ණය වශයෙන් වෙන්කර තිබුණි. පූර්ව වර්ෂ විගණන විමසුම් මගින්ද මේ පිළිබඳව පෙන්වා දී තිබුණද සමාලෝචිත වර්ෂය තුලදී පවත්වන ලද පාලක මණ්ඩල රැස්වීමේදී ද මෙම අයකරගත නොහැකි ණය අයකර ගැනීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ අවධානය යොමුකර නොතිබුණි.	නිෂ්පාදන ණය ලබාගත් අය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි නඩු පැවරීමට කටයුතු කර තිබුණද රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් ලබා දුන් උපදෙස් වලට අනුව එම නඩු පැවරීම ඉවත් කර ගෙන ඇත. මෙම විත්‍රපට සියල්ලම 35mm තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇති අතර දැනට නව තාක්ෂණ වලින් යුත් සිනමාශාලා ප්‍රවර්ධනය වී ඇති බැවින් මෙම පැරණි විත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නොහැකි වී ඇත. මේ පිළිබඳව ණය කමිටුව වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.	හිඟ හිටි පැරණි ශේෂ අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ජාතික විත්‍රපට සංස්ථාවෙන් අරමුදලට ලැබිය යුතු විත්‍රපට කුලී දායකත්වය රු.26,615,979ක්ද, විත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ආදායමින් ලැබිය යුතු රු.3,532,156ක්ද ඇතුළුව එකතුව රු.30,148,135ක් වූ ශේෂයෙන් රු.23,297,763ක් වසර 05ක් ඉක්මවා තිබුණද අරමුදලේ කළමනාකරණය විසින් එම මුදල් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.	විත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ආදායම නොලැබීම මත රු. 3,532,156 ක ආදායම අය කර ගැනීමට නොහැකි වී ඇත. විත්‍රපට කුලී දායකත්වය සංස්ථාවෙන් ලබා ගත යුතු අතර 2023 වර්ෂයේදී රු. 5,000,000 ක් ලබා ගන්නා ලදී. ඉදිරියේදී එම මුදල් සංවර්ධන අරමුදලට ලබා ගැනීමට කටයුතු කරමි.	සංස්ථාවෙන් ලැබිය යුතු කුලී මුදල් අයකර ගැනීමට ක්‍රියා කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 135	2024 වර්ෂය සඳහා අරමුදලේ මුදල් පාලනය සම්බන්ධව බලතල පවරා දීමක් සිදුකර නොතිබියදී සමාලෝචිත වර්ෂයේදී රු.8,191,868ක් ගෙවීම්කර තිබුණි.	මුදල් රෙගුලාසි 135 ට අනුව මූල්‍ය බලතල පවරා කටයුතු කිරීමට උපදෙස් දෙන ලදී.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 15.1 මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877(2) (ඇ) යටතේ වන මාර්ගෝපදේශ 04 හි 3 වගන්තිය	එක් එක් කාර්තුව අවසානයේ අරමුදලේ ප්‍රගතිය සමාලෝචනය කළ හැකි වන පරිදි අරමුදලේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ කාර්තුමය වාර්තා (බැංකු සැසඳුම් පිළියෙල කිරීමේ ප්‍රගතිය පිළිබඳ කාර්තුමය වාර්තා, අයවැය ඉලක්ක ලඟාවීම පිළිබඳ වාර්තා, ක්‍රියාකාරී සැලැස්මට අදාළ කාර්තුමය ප්‍රගතිය පිළිබඳ වාර්තා) සකස් කර කාර්තුව අවසන් වී දින 15 කට පෙර රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව හා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ද පිටපත් සහිතව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද සමාලෝචිත වර්ෂය සඳහා එම වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය. නිරීක්ෂණ නිවැරදි වේ.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.13,394,374ක අතිරික්තයක්වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.20,890,342ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.7,495,968ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට සමාලෝචිත වර්ෂයේ ආයෝජන පොලී රු.7,613,222කින් අඩු වීම හා අනෙකුත් ආදායම් උපයා නොතිබීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1996 ඔක්තෝම්බර් 24 දිනැති අංක 946/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 1971 අංක 47 දරන ජාතික වික්‍රපට සංස්ථා පනතේ 61 වන හා 05 වන වගන්තිය යටතේ වන නියෝගයන්හි පාලක මණ්ඩල රැස්වීම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සඳහන් කර නොතිබීමෙන් 2024 වර්ෂය තුළ පාලක මණ්ඩල රැස්වීම් 2ක් පමණක් පවත්වා තිබුණු අතර පෙර වර්ෂයන්හි තත්ත්වය ද ඒ ආකාරයෙන්ම විය. ඒ අනුව, වික්‍රපට කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවා තිබුණ ද පාලක මණ්ඩලය විසින් සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා සක්‍රීය දායකත්වයක් ලබාදී නොතිබුණු බවට නිරීක්ෂණය විය.	නිරීක්ෂණ නිවැරදි වේ.	නියෝග සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
(ආ) අංක 946/9 හා 1996 ඔක්තෝම්බර් 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත 1971 අංක 47 දරණ ජාතික වික්‍රපට සංස්ථා පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව චෙක්පත් මගින් රු.10,000 ඉක්මවන යම් මුදලක් ගෙවීමට පාලක මණ්ඩලය විසින් අනුමත කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය තුළදී භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට සි/ස ජාතික ඉතිරිකිරීමේ මූල්‍ය කළමනාකරණ සමාගමට ගෙවන ලද රු.8,000,000 හා 2022 විගණන ගාස්තු සඳහා ගෙවන ලද රු.191,868 ක මුදලට අදාළව පාලක මණ්ඩල අනුමැතිය ලබා ගෙන නොතිබුණි.	නිරීක්ෂණ නිවැරදි වේ. වැඩිම ආදායමක් ලබා ගැනීමේ අරමුණින් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත් ආයෝජනයක් කර ඇත.	පනතෙහි විධිවිධන අනුව කටයුතු කළ යුතුය

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අරමුදල විසින් සමාලෝචිත වර්ෂය සඳහා උපයාගෙන තිබූ පොලී ආදායම රු.12,590,472ක් වන විට අරමුදලේ ප්‍රධාන	නිරීක්ෂණ නිවැරදි වේ.	අරමුදලේ මුදල් ආයෝජනය කිරීම වෙනුවට වික්‍රපට

ආදායම් මාර්ගය වූ විත්‍රපට කර්මාන්තය තුළින් උපයාගෙන තිබුණු ආදායම රු.2,126,326ක් තරම් අවම මට්ටමක පැවතුණි. විත්‍රපට කර්මාන්තයේ බිඳ වැටීමත්, එම කර්මාන්තය නගා සිටුවීමට මූලික අවධානය යොමු කරනු වෙනුවට මුදල් ආයෝජනය කිරීම සිදුකර තිබීමත් මෙම තත්ත්වයට හේතු වී තිබුණි.

කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වැය කිරීමට වග බලාගත යුතුය.

(ආ) ජාතික විත්‍රපට සංවර්ධන අරමුදලේ නියෝගයන් යටතේ වූ කාර්යයන් ක්‍රියාවට නැංවීමේදී එම එක් එක් කාර්යයට අදාළව වෙන් වෙන්ව සකස් කරන ලද රීති මාලාවක් හෝ කාර්ය පටිපාටීන් තිබිය යුතු වුවත් අරමුදල විසින් එවැනි රීති මාලාවක් හෝ කාර්ය පටිපාටීන් සකස් කර නොතිබුණු බැවින් අරමුදල විසින් ක්‍රියාවට නංවන ලද කාර්යයන් පිළිබඳ නිසි ඇගයීමක් සිදු කළ නොහැකි විය.

විත්‍රපට සංවර්ධන අරමුදලේ නියෝග සඳහා වෙන වෙනම නීති මාලාවක් සකස් කර නොතිබුණද අරමුදලේ නියෝග සඳහන් ගැසට් පත්‍රයට අනුව කටයුතු කරනු ඇත.

පනතේ විධි විධාන අනුව කටයුතු කළ යුතුය.

(ඇ) 1993 දෙසැම්බර් 27 දිනැති අංක 799/1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් 1994 අංක 01 දරන ජාතික විත්‍රපට සංවර්ධන අරමුදල් නියෝගයෙහි 3 වන වගන්තිය හා 1996 ඔක්තෝබර් 24 දිනැති අංක 946/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝග අංක 1 අනුව සිනමාශාලා ප්‍රවේශපත්‍ර මත පතවනු ලබන බදු මුදල් ජාතික විත්‍රපට සංවර්ධන අරමුදලට බැර කළ යුතු බව දක්වා තිබුණි. එසේ වුවද 2001 ඔක්තෝබර් 30 දිනැතිව සංස්ථාවේ සභාපති විසින් නිකුත් කර තිබූ කාර්යාල නියෝග අංක 431හි දෙවන ඡේදය මගින් සංස්ථාව වෙත ලැබෙන දළ ආදායමෙන් සියයට 20ක් විත්‍රපට සංවර්ධන අරමුදලට බැර කරන ලෙස දක්වා තිබීම හේතුවෙන් විත්‍රපට සංවර්ධන අරමුදලට බැර කළයුතු ආදායම ගණනය කිරීමේ පදනම කුමක්ද යන්න විගණනයට පැහැදිලි නොවීම මත මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා ඇති රු.26,615,979ක ලැබිය යුතු විත්‍රපට කුලී දායකත්ව වටිනාකමේ නිවැරදිතාවය පරීක්ෂා කිරීමට නොහැකි විය.

කාර්යාල නියෝග අංක 431 යටතේ සංස්ථාවට ලැබෙන සංස්ථා භාරය (රු.3.10 ක) කොටසින් සිංහල විත්‍රපටයකින් සංස්ථාවට ලැබෙන රු.0.40 න් 20% ක් සහ ආනයන විත්‍රපට වලින් සංස්ථාවට ලැබෙන රු.3.10 න් 20% වශයෙන් ලැබිය යුතුය. මෙහි දළ ආදායම ලෙස සකස් වන්නේ සිංහල විත්‍රපටයෙන් ලැබෙන රු.0.40 සහ ආනයන විත්‍රපටයකින් ලැබෙන රු.3.10 වේ. මේ සම්බන්ධව කාර්යාල නියෝගයෙන් වෙනම සඳහනක් සඳහන් වී නොමැත.

ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝග අනුව කටයුතු කළ යුතුය

සිංහල විත්‍රපට නිෂ්පාදකට

සිංහල විත්‍රපට	නිෂ්පාදකට	සංස්ථා දළ ආදායම	%20
3.10	2.70	0.40	0.08
3.10		3.10	0.62

ආනයන විත්‍රපට

(ඇ) 1996 ඔක්තෝබර් 24 දිනැති අංක 946/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 1971 අංක 47 දරන ජාතික වික්‍රපට සංස්ථා පනතේ 61 වන හා 05 වන වගන්තිය යටතේ වන නියෝග අංක(4) (අ), (ආ), (ඇ), (ඈ), (ඉ), (ඊ), (උ), (ඌ) (එ), (ඒ) සහ (ඔ) අනුව පහත කාර්යයන් ඉටු කිරීමට කටයුතු කර නොතිබුණි.

කළමනාකරණය
විසින් පනතේ
නියෝග ප්‍රකාරව
අරමුදලේ කාර්යයන්
ඉටු කිරීමට කටයුතු
කළ යුතුය.

- | | | | |
|------|---|------|------|
| i. | දේශීය වික්‍රපට කර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය සැපයීමට සහ දේශීය වශයෙන් වික්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා උරදීම හා ආධාර අනුබල දීම. | | |
| ii. | නරඹන්නන්ගේ සහ සිනමා ශාලාවල සේවකයන්ගේ පහසුව හා ප්‍රවේශය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සිනමාශාලාව විසින් සපයන බවට සහතික කිරීම. | -එම- | -එම- |
| iii. | සිනමා කර්මාන්තයෙහි අනෙකුත් අංශයන්හි වැඩි දියුණුව ඇති කිරීම. | -එම- | -එම- |
| iv. | සිනමාශාලාවල සැප පහසු ආසන සැපයීම සහ නරඹන්නන්ගේ අවශ්‍යතාවයට සරිලන පහසුකම් වැඩි දියුණු කිරීම. | -එම- | -එම- |
| v. | වික්‍රපටවල උසස් ප්‍රමිතීන් සහතික කිරීම සඳහා, වික්‍රපට නිෂ්පාදනය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන උපකරණ සැපයීම. | -එම- | -එම- |
| vi. | පාලක මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන නියම හා කොන්දේසි මත වික්‍රපට කර්මාන්තයේ නියැලී සිටින කලාකරුවන්ට සහ කාර්මික ශිල්පීන්ට ශිෂ්‍යත්ව ලබාදීම හෝ පුහුණු වැඩ සටහන් ඇති කිරීම. | -එම- | -එම- |
| vii. | උසස් තත්ත්වයේ කලාත්මක වික්‍රපට මුළුමනින්ම නිෂ්පාදනය කිරීම සඳහා හෝ පාලක මණ්ඩලය විසින් පත්කරනු ලබන තිර රචනා ඇගයීමේ කමිටුව විසින් අනුමත කරනු ලැබූ තිර රචනා හෝ එවැනි වික්‍රපට නිෂ්පාදනය කිරීමේ කාර්යය සඳහා ලබාගත හැකි ප්‍රභවයකින් විශේෂ උපකරණ කුලියට ලබා ගැනීම පිණිස අධ්‍යක්ෂවරුන්ට | -එම- | -එම- |

ණය මුදල් දීම මගින් වික්‍රමයට නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.

- | | | | |
|-------|---|------|------|
| viii. | වර්ෂ 05 ක් හෝ ඊට වැඩි කාලයක් නොකඩවා දේශීය වික්‍රමයට කර්මාන්තයේ නියැලී සිටින සහ වික්‍රමයට දහයකට අඩු නොවන ගණනක එම කටයුතු සම්පූර්ණ කර ඇති වෘත්තීය කාර්මික ශිල්පීන්ට තමන්ගේ නිපුණතා වැඩිකර ගැනීමට සහ දියුණුකර ගැනීමට ණය මුදල් නිකුත් කිරීම. | -එම- | -එම- |
| ix. | සිනමාශාලා අලුත්වැඩියා කිරීම සහ නවීකරණය කිරීම සඳහාද, අලුත් උපකරණ සවිකිරීම සඳහාද ණය මුදල් සැපයීම. | -එම- | -එම- |
| x. | නිෂ්පාදන අංශයෙන් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර සලකා බැලීම. | -එම- | -එම- |
| xi. | උසස් ගණයේ වික්‍රමයට සඳහා මූල්‍යමය ත්‍යාග ප්‍රදානය කිරීම. | -එම- | -එම- |

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 15.1 වගන්තියේ සඳහන් මුදල් රෙගුලාසි 877(1) (ඇ) සහ (ඈ) ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කර අනුමත කර ගැනීමකින් තොරව අරමුදලේ වියදම් දරා තිබුණි.	නිරීක්ෂණ නිවැරදි වේ.	අරමුදලේ අරමුණු වලට අනුකූලව අයවැය ලේඛනයක් පිළියෙල කළ යුතු අතර අනුමත අයවැයකින් තොරව වියදම් නොදැරිය යුතුය.